



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2192/21 - 2020 සැප්තැම්බර මස 08 වැනි අගහරුවාදා - 2020.09.08

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලද)

### I වැනි කොටස: (I) වැනි ජෙදය - සාමාන්‍ය රජයේ නිවේදන

එල්.ඩී.එල.- 6/2017 (i).

2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත

2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 117(2)(ඩ) වන වගන්තිය යටතේ සංවාරක අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග.

ප්‍රජන්ත රජුණාග,  
සංවාරක අමාත්‍ය.

2020 සැප්තැම්බර මස 07 වැනි දින,  
කොළඹ දී ය.

#### නියෝග

2014 ජූලි මස 02 වන දින අංක 1869/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (උ.ජ.ග.), මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (ම.රා.ජ.ග.) සහ රත්මලාන ගුවන්තොටුපළෙහි (ර.ග.) ගෙන යාත්‍රාගත පරිහරණය කිරීම වෙනුවෙන් අය කරනු ලබන ගාස්තු නියෝග, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

- (1) එහි 1 වන නියෝගයෙහි, "රත්මලාන ගුවන්තොටුපළෙහි (ර.ග.)" යන වචන වෙනුවට "කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපෙළ, රත්මලාන (කො.ජ.ග.ර) ආදින්හි";



(2) එහි 3 වන නියෝගයෙහි-

(අ) එම නියෝගය, එහි (1) වන උපත්‍යෙන්ගේ ලෙස නැවත අංකනය කිරීමෙන්;

(ආ) "බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ රත්මලාන ගුවන්තොටුපල" යන වචන වෙනුවට "බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල (ඩ.ජ.ඡ.), මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල (ම.ජ.ජ.ඡ.) සහ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල, රත්මලාන (කො.ජ.ඡ.ර) යන වචන ආදේශ කිරීමෙන්; සහ

(ඇ) නැවත අංකනය කරන ලද (1) වන උපත්‍යෙන්ගේට ඉක්තිවම පහත දැක්වෙන අලුත් උපත්‍යෙන්ගේ ඇතුළත් කිරීමෙන් :-

"(2) මේ නියෝගයේ පටහැනිව කුමක් සඳහන් වූව ද, යම් උපලේඛනගත ජාත්‍යන්තර ගුවන් සමාගමක් 2020.09.08 වන දින සිට ක්‍රියාත්මක වන වසරක කාලයීමාවක් සඳහා මේ උපත්‍යෙන්ගේ වගුවෙහි තිශ්විතව දක්වා ඇති ගුවන්තොටුපුලවල දී අයකරනු ලබන ගොඩබැසීම් සහ නැවතුම් ගාස්තුවලින් නිදහස් කරනු ලැබිය යුතු ය.

ගුවන්තොටුපුලලේ නාමය	ICAO කේතය	IATA කේතය
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපුල (ම.ජ.ජ.ඡ.)	VCRI	HRI
කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපුල, රත්මලාන (කො.ජ.ඡ.ර)	VCCC	RML"

(3) එහි 4, 5 සහ 6 වන නියෝග ගුවන් කොට ඒ වෙනුවට පහත දැක්වෙන නියෝගය ආදේශ කිරීමෙන්:-

"4. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වූවහොත් මිස, මේ නියෝගවල -

"පනත"යන්නෙන්, 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත අදහස් වේ;

"ගෙන යාත්‍රාංගනය" යන්නට පනතෙහි දී ඇති අර්ථයම තිබිය යුතු ය;

"උපලේඛනගත ජාත්‍යන්තර ගුවන් සමාගම" යන්නෙන්, උපලේඛනගත ජාත්‍යන්තර ගුවන් සේවාවන් ක්‍රියාත්මක කිරීමට බලය ඇති ගුවන් සමාගමක් අදහස් වේ; සහ

"ව්‍යවස්ථාදායී සේවා සැපයුම්කරු" යන්නෙන්, 6(3)(අ) වන වගන්තිය යටතේ පත් කරන ලද ව්‍යවස්ථාදායී සේවා සැපයුම්කරු අදහස් වේ."